

සේවා නියක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය

**“ගුමණ්‍යව රැකවරණ”** රෝහල්ගත වෙළඳා රක්ෂණ යෝජනා කුමය යටතේ රෝහල් ගාස්තු ප්‍රතිපූරණය කිරීම සඳහා වූ අයදුම්පතන

\_\_\_\_\_

## ಕಾರ್ಯಾಲೈಯ ಪ್ರಯೋಜನಿಯ ಸಂಖ್ಯೆ

## 01 වන කොටස (සාමාජිකයා විසින් සම්පූර්ණ කළයුතුයි)

- 1 සාමාජිකයාගේ මූලකුරු සමග නම :- .....

2 සාමාජිකයාගේ සම්පූර්ණ නම :- .....

3 ලිපිනය :- .....

4 උපත්සිනය : ..... 5 ජ්‍යෙෂ්ඨ හැඳුනුම්පත් අංකය : .....

5 වර්තමාන සේවායෝගීකයා අනුෂ්ට්‍ය අරමුදලේ සාමාජිකත්වය හිමි අවුරුදු 5 ක කාලය  
අනුලතා ඔබ සේවය කළ ආයතන පිළිබඳ විස්තර පිළිවෙළින් සඳහන් කරන්න.

| සේවය අරමු දිනය | සේවය අවසන් කළ දිනය | ආයතනකාය/වත්තේ නම | සේවායෝගීකයාගේ සේ.අ.අ./පු.අ.අ. උංකාය | සාමාජිකයාගේ අංකය |
|----------------|--------------------|------------------|-------------------------------------|------------------|
|                |                    |                  |                                     |                  |
|                |                    |                  |                                     |                  |
|                |                    |                  |                                     |                  |
|                |                    |                  |                                     |                  |
|                |                    |                  |                                     |                  |

- |    |   |
|----|---|
| 7  | රෝගය/අනතුර සමබන්ධයෙන් ප්‍රතිකාර ගැනීම සඳහා වියවු මූල මුදල රු .....  |
| 8  | සේවායේෂක විසින් ප්‍රතිපූර්ණය කරනු ලබන නම් එම මුදල රු .....          |
| 9  | වෙනත් ආයතන, සංවිධාන හෝ රක්ෂණ ආයතන විසින් ප්‍රතිපූර්ණය කරනු ලබන මුදල |
|    | එම ආයතනය / සංවිධානයේ නම දැරනු ලබන වියදම                             |
| 1  | ..... රු.....   |
| 2  | ..... රු.....   |
| 10 | ප්‍රතිලාභ යොළේනා ක්‍රමය යටතේ ඉල්ලුම් කරන මුදල :- .....              |

11 බැංකු ගිණුම පිළිබඳ විස්තර (වෙක්සනකින් ගෙවීම කරන බැවින් තමන්ගේ නමන් ගිණුමක් නිශ්චිත අත්‍යාවගාසයි) දනයෝගීන හා ස්ථිර තැන්පත් අදාළ නොවේ.

| <u>මුලකුරු සමග තම</u> | <u>බැංකුවේ තම සහ ලිපිනය</u> | <u>ගිණුම අංකය</u> |
|-----------------------|-----------------------------|-------------------|
| .....                 | .....                       | .....             |

12 රෝහල් ගතවීම සම්බන්ධ විස්තර පහත සඳහන් කරන්න

- (අ) අසනීප අනතුර පිළිබඳ විස්තර :- .....
- (ආ) අසනීපය වැළැකුනා/අනතුර සිදු වූ දිනය: - .....
- (ඇ) රෝහල් ගතව සිටි රෝහල: - .....
- (ඈ) 1 රෝහල් ගතවූ දිනය හා වෙළාව : - .....
- 11 රෝහලෙන් පිට වූ දිනය හා වෙළාව: - .....

ඉහත සඳහන් කර ඇති අසනීපය/අනතුරුමය අඛාධයන්ගෙන් මා පෙළන බවත්, රෝහල් ගත වී ප්‍රතිකාර ලබා ගැනීමට අදාළව මා විසින් දරන ලද වියදම් සත්‍ය හා නිවැරදි බවත්, ඉහතින් සඳහන් කර ඇති දිනවලද මා රෝහල්ගතව ප්‍රතිකාර ලබු බවත්, සහතික කරන අතර ඉහත සඳහන් නොරතුරු වැරදි හා අසත්‍ය බවට ඔප්පු වුවහොත් මට විරද්ධව උසාවියක නඩු පැවැරිය හැකි බව ද මම දනිමි. තවද ව්‍යාප්‍ර බිල්පත් ඉදිරිපත් කර ඇති බව අනාවරණය වුවහොත් ඉදිරියේ දී මෙම ප්‍රතිලාභ යෝගීනා කුමය යටතේ කිසිදු ප්‍රතිලාභයක් ලබේමට සූදුසුකම් නොලබන බවද මම දනිමි.

සාමාජිකයාගේ මාපවැළිලි සඳහුණු :-

වම දකුණු

සාමාජිකයාගේ අත්සන: - .....

දිනය : - .....

දුරකථන : - .....

**Part II** [To be completed by the General Practitioner /Surgeon/Physician who treated the patient]

- (a) Name of patient :.....
- (b) Condition that required investigation or treatment: .....
- (c) Diagnosis of disease: .....
- (d) Details of treatment or operation;  
.....  
.....
- (e) State briefly the history of injury or ailment:  
.....  
.....  
.....
- (f) Period the patient is unfit for work or needs rest:  
From: ..... To.....
- (g) State approximately when, in your opinion, the ailment could have BEGUN or CONTRACTED by the patient:  
.....  
.....
- (h) Date of admission:..... Date of discharge:.....

I certify that I am the General Practitioner / Surgeon / Physician who treated the patient referred to above and confirm that the above details are true and correct.

Date ;.....

Signature & Seal of Medical Practitioner /  
Surgeon /Physician

Name of Medical P0ractitioner /Surgeon / Physician;.....

Qualification;.....

Address ;.....

Telephone No:.....

N.B. To completed by the Surgeon in all cases of surgical treatment.

111 වන කොටස (සේවායෝගික විසින් සම්පූර්ණ කළයුතුය)

|   |  |              |
|---|--|--------------|
| 1 | .....<br><br>(ලිපිනය)<br>.....<br>(ආයතනයේ නම)<br>.....<br>වන මම සේ.අ.අ.අ./ පු.අ.අ. අංක.....<br>සහ එෂ්ට්‍යික භැඳීමුම්පන් අංක ..... දැරණි .....<br>සේවකයා/නිලධාරීයා 200 ..... දින සිට මේ දක්වා මෙම ආයතනයේ සේවා<br>තියුක්තව සිටින බවත්, මහු/ඇය 200 .....දින සිට 200..... දින දක්වා<br>වෛද්‍ය තිබා මත සේවා ස්ථානයෙන් බැහැරව සිටි බවත් සහතික කරමි | ..... පිහිටි |
|---|--|--------------|

තවද අප විසින් මහා/ඇය වෙනුවෙන් අබණ්ඩව මේ දක්වා සෝවා තියුක්තයන්ගේ භාර අරමුදලට දායක මූදල් ගෙවා ඇති බව දත්තා සිටින අතර, මහා/ඇය රෝහල් ගත වූ මසෙයට පෙර මාස දෙශීලෙක (12) සඳහා මහා/ඇය වෙනුවෙන් හා සියලුම සෝචකයින් වෙනුවෙන් තැන්පත් කරන ලද දායක මූදල් පිළිබඳ විස්තර පහත දක්වා ඇතේ.

- 3 ඉහත කාලීම්වට අදාළව දායක මුදල් ගෙවන ලද්දේ ආකානි ආර් 1 මගින් ද ආකානි ආර් 4 මගින් ද ? .....

4 ආකානි ආර් 1 මගින් දායක මුදල් ගෙවන්නේ නම් එම කාලීම්වට අදාළව ආකානි 11වාර්තා,  
 (අ) දැනටමත් ඔබ ආයතනය වෙත එවා ඇති අතර එම වාර්තාවේ ඔහුගේ ඇයගේ නම් ඇතුළත් වී ඇති බවත්,  
 (ආ) ඉදිරියේ දී එව්ම තියමින බවත් එම වාර්තාවේ ඔහුගේ ඇයගේ ඇයගේ නම ප්‍රත්‍යුම් කරන බවත් සහතික කරමි.

ඉහත සඳහන් තොරතුරු සත්‍ය හා නිවැරදි බව මෙයින් ප්‍රකාශ කරන අතර, මෙහි යම් අසත්‍ය තොරතුරු සපෘතුවහාන් සේවා නියුත්තයන්ගේ හාර අරමුදල් පනතේ 39 වන වගන්තිය යටතේ උසාවියක මට විරුද්ධව නඩු පවරතු ලැබිය හැකි බව ද මම දනිමි.

ଦୈନିକ :- .....

සේවායෝජ්කගේ අත්සන සහ නිලමුදාව  
දරකථන අංකය : - .....

**“ගුම්ඩ්ව රැකවරණ – රෝහල්ගත වෛද්‍ය රක්ෂණ යෝජ්නා ක්‍රමය යටතේ ප්‍රතිලාභ හිමිවීම සඳහා වන සිද්ධිකම්**

(01) මෙම ප්‍රතිලාභ යෝජ්නා ක්‍රමය යටතේ අරමුදලේ සාමාජිකයෙකු වෙනුවෙන් අදාළ ප්‍රතිලාභ හිමි විම සඳහා,

- අ අදාළ අසනීපය හෝ අනතුර හේතුවෙන් සිදු වූ ආබාධය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල් ගත වන අවස්ථාව වන වට අදාළ සාමාජිකයා අරමුදලේ සක්‍රීය සාමාජිකයෙකු වියයුතු අතර අවුරුදු පහක (05) කාලයක් අරමුදලේ අඛණ්ඩ සාමාජිකත්වය දරා තිබිය යුතුය.
- ඇ රෝහල් ගතවන මාසයට පෙර මාසය දක්වා වූ අවුරුද්දක (මාස 12) ක කාලයක් සඳහා අදාළ සේවා නියුත්තිකයා වෙනුවෙන් සේවායෝජ්ක විසින් අඛණ්ඩව දායක මුදලේ බැර කර තිබිය යුතුය.
- ඇ සාමාජිකයාගේ වයස අවුරුදු 70 නොඩුක්මවය යුතුය. (වයස අවුරුදු 70 ඉක්ම වූ සාමාජිකයෙකු ප්‍රතිලාභ ලබා ගැනීමට නම් ඔහු/අය අවම වශයෙන් අවුරුදු 25ක සක්‍රීය සාමාජිකත්වයකට හිමිකම් ලබා තිබිය යුතු වන අතර එම අවුරුදු 25ක කාලය තුළ ඔහු/අය විසින් කිසිදු දායක මුදලක් ආපසු ලබා නොගතා තිබිය යුතුය.)

(02) ගුම්ඩ්ව රැකවරණ වෛද්‍ය රක්ෂණ ප්‍රතිලාභ යෝජ්නා ක්‍රමය යටතේ රු 50,000/= ක මුදලක් දැනටමත් ලබා ගෙන ඇති සාමාජිකයින්ට තව දුරටත් මෙම යෝජ්නා ක්‍රමය යටතේ ප්‍රතිලාභ ලැබීමට හිමිකම් තැන.

(03) ප්‍රතිලාභ හිමිවීම සඳහා පැය 48 ක් හෝ රේට වැඩි කාලයක් රෝහල් ගතව ප්‍රතිකාර ලබා ගත යුතුයි.

**(04) උපගේස් හා ඉල්ලම්පත්‍රය සමග ඉදිරිපත් කළයුතු ලියවිලි :-**

- 1 අයදුම්පත්‍රයේ 1 වන කොටස සාමාජිකයා විසින් ද, 11 වන කොටස ප්‍රතිකාර කරන ලද වෛද්‍යවරයා විසින් ද, 111 වන කොටස සේවායෝජ්ක විසින් ද, නිවැරදිව සම්පූර්ණ කර ඉදිරිපත් කළ යුතුය.
- 2 රෝහලන් පිට වූ දින සිට දින 60 ක් අනුලත නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලම්පත්‍රය අදාළ ලියවිලි සමග මෙම කාර්යාලයට ඉදිරිපත් කළයුතුයි. අසම්පූර්ණ නිවැරදිව සම්පූර්ණ නොකරන ලද හා කල් ඉකුත් වූ ඉල්ලම්පත්‍ර කිසිදු හේතුවක් නිසාවන් හාර ගනු නොලැබේ.
- 3 බාහිර ප්‍රතිකාර ලබා ගැනීම සම්බන්ධයෙන් කිසිදු මුදලක් ප්‍රතිපූර්ණය කරනු නොලැබේ.

- 04 රෝහල් ගතව සිටි කාලයට අදාළව නිකුත් කර ඇති සියලුම ගෙහෙන් වට්ටෝරු බිල්පත් හා රිස්ටිපත් වල මූල් පිටපත් ඉල්ලුම්පත්‍රය සමග ඉදිරිපත් කළයුතුයි. රෝග නිශ්චලය තුණ්චුවේ, අයදුම්කරුගේ ජාතික හැඳුනුම්පත්‍රය හා බංකු ගිණුමේ ජායා පිටපතක් සේවා යෝජ්පක මගින් සහතික කර ඉදිරිපත් කළයුතුයි.
- 05 රෝහල් ගත විමත අදාළවූ බිල්පත් සම්බන්ධයෙන් සේවායෝජ්පක විසින් යම් ගෙවීමක් කර ඇත්තම ඒ පිළිබඳ විස්තර හා සේවායෝජ්පක විසින් දරන ලද වියදුමින් යම් මුදලක් අයදුම්කරුගෙන් ආපසු අය කර ගන්නේ නම් ඒ පිළිබඳ වූ විස්තර ද අඩංගු ලිපියක් සේවායෝජ්පක වෙතින් ලබා ගෙන ඉදිරිපත් කළයුතුයි.
- 06 වෙනත් ආයතන, සංවිධාන හෝ රක්ෂණ ආයතන මගින් යම් මුදලක් ප්‍රතිපූර්ණය කරනු ලබන්නේ නම් එම මුදල සඳහන් කර එම ආයතනය/සංවිධානය විසින් නිකුත් කළ ලිපියක් ඉදිරිපත් කළයුතුයි.
- 07 මෙම යෝජ්පතා කුමය යටතේ සාමාජිකයෙකුගේ සම්පූර්ණ සේවා කාලය තුළදී ලබා ගත හැකි ප්‍රතිලාභ මුදල රු. 50,000/= ක් පමණි. එක් වර්ෂයක් තුළ ලබා ගත හැකි උපරිම මුදල රු. 25,000/= කි. (කාමර ගාස්තු රු. 5000/= ක් හා මාශය හා වෙනත් වියදුම් වෙනුවෙන් රු. 20,000/= ක් වශයෙනි.)
- 08 මෙම ප්‍රතිලාභ ගෙවීම සම්බන්ධයෙන් මණ්ඩලය විසින් ගනු ලබන නීරණ අවසාන තීරණය වනු ඇත.

නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර අදාළ ලියවිලි සමග රෝහලින් පිටවී දින 60 ක් අනුළත පහත සඳහන් ලිපිනයට යොමු කළයුතුයි.

කළමණාකරු (ප්‍රතිලාභ පරීජාලන)   
 සේවා නියක්තයන්ගේ හාර අරමුදල් මණ්ඩලය  
 කම්කරු මහලේකම් කාර්යාලය  
 කොළඹ 05

දුරකථන අංකය :- 011 - 2581704  
නැක්ස් : - 011 - 2368037

## වැදගත් :-

සියලුම රජයේ රෝහල්, රජයේ ආයුර්වේද රෝහල් හා මණ්ඩලයේ අනුමත තේවාසික බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙනු ලබන ලියාපිඳිවි පොද්ගලික රෝහල් මගින් ලබා ගත්තා ලද වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් පමණක් ගුමුහුව රුකුවරණ රෝහල් ගත වෛද්‍ය රක්ෂණ යෝජණ කුමය යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමට හිමිකමක් ඇත.

හදවත් සැන්කම් වකුගතු බද්ධ කිරීමේ සැන්කම් අක්ෂිකාව බද්ධ කිරීම වෙනුවෙන් ලබා දෙනු ලබන ප්‍රතිලාභ සඳහා ඉල්ලුම් කිරීමට මෙම අයදුම්පත්‍රය අදාළ නොවේ.

අදාළ සියලුම ලියවිලි වාර්තා බිල්පත් හා කුවිතාන්සි ද සමග තිවැරදිව සම්පූර්ණ කර තියමින කාලය තුළදී ඉදිරිපත් නොකරනු ලබන ප්‍රතිලාභ ඉල්ලුම්පත්‍ර හාර ගැනීම ප්‍රතික්ෂේප කරනු ලැබේ.

පහත සඳහන් රෝගයේනුවෙන් ලබා ගත්තා ප්‍රතිකාර වෙනුවෙන් මෙම ප්‍රතිලාභය හිමි නොවන බව දැනුම් දෙමි.

- 01 සියදිවි නසා ගැනීමට තැන්කිරීම
- 02 මාතසික රෝග
- 03 මත්පෑන් මත්කුඩු හාවනය තිසා හටගනු ලබන රෝග
- 04 සමාජ රෝග
- 05 මානව ප්‍රතිඵක්ති උණ්නතා වෛරසය (HIV) අංසාදනය වීමෙන් හටගන්නා රෝගාබාධ